



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශ සඳහා (2025 මාර්තු මස 19 දින පෙ.ව. 07.00 ට ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදී.)

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ

වැසි තත්ත්වය:
මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. හම්බන්තොට සිට ගාල්ල, කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ:
සුළං ගිනිකොණ දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවය සිට මද වශයෙන් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:

EQ - 10N, 80E-100E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

10N - 14N, 90E-100E : ස්ථාන ස්වලපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

05N-10N, 90E-100E : නැගෙනහිර දෙසින් / පැ.කි.මී. (30-40); විටින් විට පැ.කි.මී.50.

10N-20N, 80E-100E : දක්ෂිණාවර්තව / පැ.කි.මී. (20-40).

සෙසු මුහුදු ප්‍රදේශ : නැගෙනහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (10-20).

මුහුදේ ස්වභාවය:

05N-10N, 90E-100E : මද වශයෙන් රළු සිට තරමක් රළු; විටින් විට රළු.

10N-20N, 80E-100E : සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවය.

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:

EQ - 10N, 60E-80E : ස්ථාන ස්වලපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිත.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

සුළං තත්ත්වය:

05N-20N, 65E-75E : වයඹ සිට උතුර දක්වා දිශාවලින් දෙසින් / පැ.කි.මී. (20-40).

EQ -05N, 60E-80E : නැගෙනහිර දෙසින් / පැ.කි.මී. (20-30).

සෙසු මුහුදු ප්‍රදේශ : නැගෙනහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (10-20).

මුහුදේ ස්වභාවය:

05N-20N, 65E-75E : මද වශයෙන් රළු සිට තරමක් රළු.

EQ -05N, 60E-80E : සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවය.

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය :

05S -10S, 60E-100E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ -05S, 90E-100E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

Other sea areas : ස්ථාන ස්වලපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළං තත්ත්වය:

05S -10S, 80E-100E : බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් දෙසින් / පැ.කි.මී. (30-40); විටින් විට පැ.කි.මී.50.

EQ -05S, 80E-100E : නිරිත දෙසින් / පැ.කි.මී. (20-40).

සෙසු මුහුදු ප්‍රදේශ : වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් දෙසින් /පැ.කි.මී.(10-20).

මුහුදේ ස්වභාවය:

05S -10S, 80E-100E : මද වශයෙන් රළු සිට තරමක් රළු; විටින් විට රළු.

EQ -05S, 80E-100E : සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවය.

****ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.**

කාලගුණ විද්‍යාඥ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.